



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**


30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
ෆැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය

නිකුත් කළේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව  
දිනය 2014/01/31

## 2014 ජනවාරි මාසයේ දී උද්ධමනය තවදුරටත් පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/2007=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය, 2013 දෙසැම්බර් මස පැවති සියයට 4.7 හි සිට 2014 ජනවාරි මාසයේ දී සියයට 4.4 දක්වා අනුයාත තුන්වැනි මාසයටත් තවදුරටත් පහළ ගියේය. 2013 ජුනි මාසයේ සිට අඩු වන නැඹුරුවක් ගත් වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද 2013 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.9 හි සිට 2014 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා අඩු විය.



2014 ජනවාරි මාසයේ දී පූර්ව මාසයට සාපේක්ෂව කො.පා.මී. දර්ශකයෙහි සිදු වූ සියයට 0.6 ක සුළු ඉහළ යාම කෙරෙහි ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් සියයට 1.7 කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, එය ආහාර කාණ්ඩයේ මිල ගණන්වල සිදු වූ සියයට 0.9 ක පහළ යාම මගින් තරමක් දුරට සමනය කෙරිණි. ආහාර කාණ්ඩය තුළ උඩරට එළවළු, ලොකු ඒණු, රතු ඒණු, අර්තාපල්, දෙහි සහ පළතුරුවල මිල ගණන් පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයේ සෞඛ්‍ය (සියයට 8.0 කින්); සන්නිවේදන (සියයට 3.9 කින්); ප්‍රවාහන (සියයට 3.3 කින්); ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තුව (සියයට 0.7 කින්); විවිධ භාණ්ඩ හා සේවා (සියයට 0.2 කින්); නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන (සියයට 0.1 කින්); සහ රෙදිපිළි හා පාවහන් (සියයට 0.1 කින්) යන උප කාණ්ඩවල මිල ගණන්හි ඉහළ යාමක් වාර්තා විය. මේ අතර, විනෝදාත්මක හා සංස්කෘතික; සහ අධ්‍යාපන යන උප කාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ නොවෙනස්ව පැවතිණි.

ඉල්ලුමෙන් හටගන්නා උද්ධමනයෙහි පාලනය වීම පිළිබිඹු කරමින් වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2013 දෙසැම්බර් මස පැවති සියයට 4.4 හි සිට 2014 ජනවාරි මාසයේ දී සියයට 4.1 දක්වා අනුක්‍රමික අට වැනි මාසයටත් පහළ ගියේය. ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2013 දෙසැම්බර් මස පැවති සියයට 2.1 හි සිට 2014 ජනවාරි මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ නැගිණි.